

Minna no nihongo lesson 19

පාඩම 19

- ❖ のぼります(登ります , 上ります) - නගිනවා - To get on
- ❖ とまります (泊まります) - නවතිනවා (හෝටලය) - To stay in a hotel
- ❖ そうじ します(掃除します) - සුද්ද කරනවා , පිරිසිදු කරනවා - To clean
- ❖ せんたく します (選択します) - හෝදනවා - To wash
- ❖ なります - වෙනවා , පත්වෙනවා - To be
- ❖ ねむい (眠い)- නිදිමතයි - Sleepy
- ❖ つよい (強い) - ශක්තිමත්, ප්‍රබල - Strength
- ❖ よわい (弱い) - දුර්වල - Weak
- ❖ れんしゅう (練習)- පුහුණු වීම - practices
- ❖ ゴルフ- ගොල්ෆ් - Golf
- ❖ すもう (相撲) - සුමෝ මල්ලව පොර - Sumo
- ❖ おちゃ (お茶) - තේ වාරිත්‍රය - Tea
- ❖ ひ (日) - දවස - Day
- ❖ ちゅうし - තත්ත්වය - Situation
- ❖ いちと (一度) - එක් වරක් - Once
- ❖ いちども (一度も) - එක් වරක් වත් (නිශේධ වාක්‍යයන් හි යෙදේ) - At least once
- ❖ だんだん - විකෙන් වික , අනුක්‍රමණයෙන්- Little by little
- ❖ もうすぐ - තව විකකින් - In a little while
- ❖ おかけさまで - ස්තූතියි (සනීපෙන් සිටිනවා ද ? වැනි ප්‍රශ්නයක පිළිතුර ලෙස ඔබගේ පිහිටෙන් සනීපෙන් සිටීම කියා කෘතඥතාවය පළ කරන විට යෙදේ .- with some ones'help do great thing
- ❖ でも - ඒත් - But
- ❖ かんぱい - සුභ පැතුම් සවිදිය පුරන විට යෙදේ - Cheers
- ❖ ダイエット - ඩයට් කරනවා - To do diet
- ❖ むりな (無理な) - නොහැකි , බැරි , අපහසු - Difficult ,unable
- ❖ からだ (体) に いい - ඇඟට ගුණයි - Good for body
- ❖ とうきょう(東京) スカイツリー - ටෝකියෝ ස්කයි ට්‍රී ටෝකියෝ වල පිහිටි නැරඹුම් මැදිරිය සහිත කුළුණකි . - Tokyo sky tree
- ❖ かんすしか ほか せい - කන්සුශිකා හොකුසයි 1760- 1849 ඒඩෝ යුගයෙහි බිහිවූ ප්‍රසිද්ධ උකියෝ එ සිත්තරෙකි - Katsushika Hokusai(A popular artist in edo kingdom)